

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 මතය**

පීපල්ස් ලීසිං ඇන්ඩ් ඊනෑන්ස් පීඑල්සී (“සමාගම”) හි සහ එම සමාගමේ සහ එහි පරිපාලිත සමාගම්වල (“සමූහය”) 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමාගමේ සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයයෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා ලබා ගන්නා ලදී.

සමාගමේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන 2025 මාර්තු 31 දිනට සමාගමේ සහ සමූහයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.2 මතය සඳහා පදනම**

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමූහයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි සමූහය මගින් ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුෂ්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ සහ සමූහයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම සඳහා සමූහය තුළ ඇති ආයතනවල හෝ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මූල්‍ය තොරතුරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි ලබා ගන්නා ලදී. සමූහ විගණනයේ මෙහෙයවීම, අධීක්ෂණය සහ කාර්යසාධනය සඳහා මා වගකිව යුතු වේ. මාගේ විගණන මතය සම්බන්ධයෙන් මා සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත;

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව;
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව; සහ
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

**1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**

**1.5.1 අත්තිකාරම්**

| විගණන නිරීක්ෂණය  | කළමනාකරණයේ අදහස් දැක්වීම   | නිර්දේශය  |
|--|--|---|
| <p>අ.) 2024/2025 මූල්‍ය වර්ෂය තුළ, සමාගම කළමනාකරණයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් ණය දීම සහ කල්බදු මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලදී. 2025 මාර්තු 31 දිනට සමාගමේ මුළු ණය කළඹ රු. 157,092,390,000 ක් වූ අතර වර්ෂය තුළ ප්‍රදානය කරන ලද මුදල රු. 107,696,274,347 ක් විය. ණය වශයෙන් ලබා දුන් රු. 61,996,300,859කින් සහ කල්බදු වශයෙන් ලබා දුන් රු. 45,699,973,488 කින් එය සමන්විත විය. වසර තුළ ලබා දී ඇති පහසුකම් අතරින්, මුළු අක්‍රීය ණය (NPL) මුදල රු. 238,272,822 ක් වූ ණය මුදලින් සහ රු. 80,595,342 ක් වූ කල්බදු මුදලින් සමන්විත වූ අතර එවා ලබා දී ඇති මුළු පහසුකම්වලින් අනුපිලිවෙලින් සියයට 0.38 ක් සහ සියයට 0.18 ක් නියෝජනය කරයි. සමාගමේ සමස්ත අක්‍රීය ණය අනුපාතය සියයට 5.86 ක් විය. ලබා දී ඇති ණය පහසුකම් සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ සිදු කරන ලදී.</p> | <p>PD-පාදක ණය කාණ්ඩය යටතේ 2016 වර්ෂයේ දී මෙම පහසුකම ලබා දුන් බැවින් ඇපකරයක් ලබා දීම මුලදී අවශ්‍ය නොවූ බව කළමනාකරණය විසින් පැහැදිලි කරන ලදී. ආපසු ගෙවීමේ දුෂ්කරතා</p> | <p>කළමනාකරණය විසින් සමාගමේ ණය අයකර ගැනීමේ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා පූර්ව අධීක්ෂණ පියවර සහ ණය අයකර ගැනීමේ පියවර ක්‍රියාත්මක</p> |
| <p>I. පිළිස්සී ඇහලුම් නිෂ්පාදන මෙහෙයුම් කටයුතුවල නිරතව සිටී. මෙම සමාගමට ලබා දී ඇති ණය පහසුකම (පහසුකම් අංකය ASLEEP1600018600) මගින් ණය අවදානම් කළමනාකරණයේ සැලකිය යුතු දුර්වලතා හෙළිදරව් විය. 2016 වර්ෂයේ දී PD-පාදක ණය කාණ්ඩය යටතේ මෙම පහසුකම ලබා දී ඇති බව කළමනාකරණය විසින් ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද, රු. මිලියන 50 ක ණය මුදල සත්‍ය වශයෙන්ම PD-පාදක ණය කාණ්ඩය යටතේ ලබා දී ඇති බව</p>   |  |   |

සනාථ කිරීම සඳහා ණය ගොනුවෙන් කිසිදු සාක්ෂියක් හමු වී නොමැත.

2018 වර්ෂයේ දී අතිරේක සුරැකුමක් ලෙස ලබා ගත් ඇපකරය, ස්වාධීන වෘත්තීය තක්සේරුවක් හෝ අවශ්‍ය ආධාරක සහතික නොමැතිව (උදා: ගොඩනැගිලි සීමා සහතිකය, අනුකූලතා සහතිකය) ශාඛා කළමනාකරු විසින් අභ්‍යන්තරව තක්සේරු කරන ලදී. තවද, සුරැකුමක් ලෙස පිළිගත් දේපළ ඒ වනවිටත් DFCC බැංකුවේ පූර්ව උකස් කිරීම්වලට යටත් වූ අතර, සමාගම ප්‍රධාන නොවන උකස්කරුවෙකු ලෙස පමණක් ශ්‍රේණිගත කර ඇත (5 වන සහ 11 වන ශ්‍රේණිය). මෙම අඩුපාඩු හේතුවෙන් සුරැකුමේ උපලබ්ධි කළ හැකි වටිනාකම සැලකිය යුතු ලෙස අඩු වූ අතර සමාගමේ අයකර ගැනීමේ තත්ත්වය දුර්වල වී තිබුණි.

හේතුවෙන්, 2018 වර්ෂයේ දී නිශ්චල දේපළ අතිරේක සුරැකුමක් ලෙස පිළිගෙන ශාඛා කළමනාකරු විසින් තක්සේරු කිරීම සිදු කරන ලදී. ස්වාධීන තක්සේරුවක් සඳහා වන අවශ්‍යතාවය පසුව 183/2021 මණ්ඩල පත්‍රිකාව මඟින් හඳුන්වා දුන් බවත්, එබැවින් නැවත උපලේඛනගත කිරීමේදී එය අදාළ නොවූ බවත් තවදුරටත් සඳහන් කරන ලදී. හිඟ මුදල් අයකර ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග, ණය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග සහ කොටස් වශයෙන් පියවීම් සඳහා සාකච්ඡා අඛණ්ඩව සිදුවන බවත් කළමනාකාරිත්වය විසින් අවධාරණය කරන ලදී.

කරන අතරම, නිසි පරිදි ණය ලේඛනගත කිරීම, ස්වාධීන ඇපකර තක්සේරුව සහ බැඳීම් සත්‍යාපනය කිරීම, සහතික කිරීම තුළින් ණය අවදානම් පිළිවෙත් වැඩිදියුණු කළ යුතු බව නිර්දේශ කරනු ලැබේ.

ආ.) අක්‍රීය කල්බදු පහසුකම්

I. ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම, ඉදිකිරීම් සහ මගී ප්‍රවාහන සේවාවල නියැලී සිටින පීඑල්සී, 2025 මාර්තු 31 දිනට ඉහළම අක්‍රීය කල්බදු පහසුකම් 25 අතර පළමු ස්ථානයට පත් වූ අතර, එය මුළු අක්‍රීය කල්බදු (NPL) හිඟ මුදලින් සියයට 11 ක් නියෝජනය කරයි. ඒ අනුව, පහත සඳහන් පහසුකම් අක්‍රීය කල්බදු (NPL) ලෙස හඳුනා ගන්නා ලදී.

| අංකය | පහසුකම් අංකය      | ප්‍රදානය කළ මුදල (රු.) | 2025.03.31 දිනට මුළු හිඟ මුදල (රු.) |
|------|-------------------|------------------------|-------------------------------------|
| 01   | RPLELE 2200909995 | 6,606,947.00           | 8,767,211.11                        |
| 02   | RPLELE 2200910095 | 16,385,325.00          | 12,392,441.07                       |
| 03   | RPLELE 2200910195 | 19,504,734.00          | 15,534,708.92                       |
| 04   | RPLELE 2200909895 | 17,753,307.00          | 21,462,036.18                       |
|      | එකතුව             | 60,250,313.00          | 58,156,397.28                       |

සමාගමේ හිමිකරු ඇපකරු ලෙස කටයුතු කරමින් සමාගම නිරන්තරයෙන් කල්බදු පහසුකම් ලබාගෙන ඇත. මෙම පහසුකම් ලබා ගැනීම සඳහා ඉදිකිරීම් වාහන ඇපකරයක් ලෙස තබා ඇත. කෙසේ වුවද, ණය පහසුකමින් සිදුවිය හැකි

එකඟ වෙමි. සමාගම සිය ණය ඇගයීම සහ අනුමත කිරීමේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ණය කළමනාකරණ පද්ධතියක් (CMS) ක්‍රියාත්මක කර ඇති අතර, එය ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයා, ඇපකරය සහ ආපසු ගෙවීමේ හැකියාව යන ප්‍රධාන පරාමිතීන් කෙරෙහි අවධානය යොමු කරයි. එලදායි පාරිභෝගික සම්ප්‍රජනනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු නිවැරදිව ග්‍රහණය කර සත්‍යාපනය කර ඇති බව පද්ධතිය සහතික කරයි. සියලුම ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියම කර

ආපසු ගෙවීමේ හැකියාව නිසි ලෙස තක්සේරු කිරීම සහ අක්‍රීය කල්බදු ඇතිවීම අවම කිරීම සඳහා සමාගම එහි ණය තක්සේරු කිරීමේ සහ අධීක්ෂණ ක්‍රියාවලීන් ශක්තිමත් කළ යුතු බව නිර්දේශ කෙරේ. ණය පහසුකමින් සිදුවිය හැකි උපරිම හානිය විවක්ෂණශීලී ඇපකර සීමාවන් තුළ පවතින බව සමාගම සහතික කළ යුතු අතර පවතින අක්‍රීය ණය පහසුකම් අඩු කිරීම සඳහා සමාගම විසින් කාලෝචිත අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුය.

උපරිම භානිය ඇපකරයේ වෙළඳපල වටිනාකමෙන් සියයට 90 ඉක්මවයි. ණය ඇගයීමේ ආකෘතිපත්‍රයේ අයදුම්කරුගේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ තක්සේරුවක් ඇතුළත් නොවූ බව මෙම සමාලෝචනයෙන් තවදුරටත් අනාවරණය විය. මෙයට අතිරේකව, ණය තක්සේරුකරණ ක්‍රියාවලියේ අඩුපාඩු පෙන්නුම් කරමින්, මූල්‍ය විශ්ලේෂණය, මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ මූල්‍ය හැසිරීම් ඇගයීම වැනි ප්‍රධාන විශ්ලේෂණාත්මක සංරචක අත්හැර ඇත.

**II. මාර්තු 31 දිනට ඉදිකිරීම් ව්‍යාපෘතිවල නියැලී සිටින පිළිස්සී, 2025 මාර්තු 31 දිනට ඉහළම අක්‍රීය කල්බදු පහසුකම් 25 අතර සිව්වන ස්ථානයට පත්විය. ඒ අනුව, පහත සඳහන් පහසුකම් අක්‍රීය කල්බදු (NPL) ලෙස හඳුනා ගන්නා ලදී.**

| අංකය | පහසුකම් අංකය         | ප්‍රදානය කළ මුදල (රු.) | 2025.03.31 දිනට මුළු හිඟ මුදල (රු.) |
|------|----------------------|------------------------|-------------------------------------|
| 01   | KDLELE<br>1700907996 | 12,534,736.00          | 6,528,094.00                        |
| 02   | KDLELE<br>1600830996 | 10,561,357.00          | 8,299,852.00                        |
| 03   | KDLELE<br>1700908096 | 18,519,524.00          | 12,444,499.00                       |
|      | එකතුව                | 41,615,617.00          | 27,272,445.00                       |

2025 මාර්තු 31 දිනට ඉහත සඳහන් කල්බදු පහසුකම්වල මුළු හිඟ මුදල රු. 27,272,445 ක් වූ අතර මෙම පහසුකම් මුලින් ප්‍රදානය කරන ලද්දේ 2016, 2017 සහ 2018 යන වර්ෂවල ය. සේවාදායකයාගේ ඉල්ලීම මත පදනම්ව, පහසුකම් මගින් 2021 දෙසැම්බර් 26 දින බේරුම්කරණ කටයුතු ආරම්භ කරන ලදී. කෙසේ වුවද, 2025 මාර්තු 31 දිනට ඉහත සියලු පහසුකම් E-Loss කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත.

සමාගමේ හිමිකරු ඇපකරු ලෙස යොදා ගනිමින්, සමාගම නිරන්තරයෙන් කල්බදු පහසුකම් ලබා ගනියි. ඉදිකිරීම් වාහන මෙම පහසුකම් සඳහා ඇපකරයක් ලෙස සපයනු ලැබේ. කෙසේ වුවද, ණය පහසුකමින් සිදුවිය හැකි උපරිම භානිය ඇපකරයේ වෙළඳපල වටිනාකමෙන් සියයට 90 ඉක්මවයි.

ඇති ණය-වටිනාකම් (LTV) අනුපාතවලට දැඩි ලෙස අනුකූල වන පරිදි සකස් කර ඇති බව සහතික කිරීම සඳහා පුළුල් ණය කළමනාකරණ පද්ධතියක් (CMS) වැඩි දියුණු කර ඇත. වත්කම් තක්සේරු කිරීම් සමාගම විසින් අනුමත කරන ලද තක්සේරුකරුවන්ගෙන් පමණක් ලබා ගන්නා බවත්, තක්සේරු ක්‍රියාවලියට අමතරව, වත්කම් පරීක්ෂණ අනිවාර්ය පියවරක් ලෙස සිදු කරන බවත් එමඟින් සහතික කරයි. පද්ධතිය සඳහා මුදල් ප්‍රවාහ විශ්ලේෂණ පිළියෙළ කිරීම සහ සත්‍යාපනය කිරීම අවශ්‍ය වන අතර සියලුම ණය ඇගයීම් සඳහා ණය සේවා ආවරණ අනුපාතය (DSCR) ස්වයංක්‍රීයව ගණනය කරයි. ඊට අමතරව, එම පද්ධතිය ණය තීරණ ගැනීමේදී වැඩි අනුකූලතාවයක් සහ වෛෂයිකත්වයක් ප්‍රවර්ධනය කරමින්, ස්වයංක්‍රීය පාරිභෝගික ණය අවදානම් ශ්‍රේණිගත කිරීමක් සිදු කරයි. විවක්ෂණශීලී අවදානම් කළමනාකරණ පිළිවෙත් පවත්වා ගැනීම සඳහා නිෂ්පාදන වර්ගය, ඇපකර වර්ගය සහ අනුරූප ණය-වටිනාකම් (LTV) අනුපාත මත පදනම්ව ණය අහිමින සීමා පවරනු ලැබේ. තවද, නිශ්චිත අනුමත සීමා ඉක්මවා යන ණය පහසුකම් සමාලෝචනය කර අනුමත කිරීම සඳහා

සමාගම කළමනාකරණ ණය කමිටුවක් (MCC) ස්ථාපනය කර ඇත. MCC විසින් සලකා බලනු ලබන සියලුම ණය පහසුකම් සඳහා සහ නිශ්චිත සීමා ඉක්මවා යන ණය පහසුකම් සඳහා ප්‍රධාන අවදානම් නිලධාරීගේ (CRO) නිරීක්ෂණ ලබා ගැනීම අනිවාර්ය වේ.

පසු ගෙවීම් අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා, කල් ඉකුත් වූ ගිණුම් ඵලදායී ලෙස අධීක්ෂණය කිරීම සහ කාලෝචිත ලෙස විසඳීම සහතික කිරීම සඳහා සමාගම විසින් ශාඛා, කලාපීය සහ ප්‍රධාන කාර්යාල මට්ටම්වල ව්‍යුහගත ප්‍රතිසාධන සහ පසු විපරම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇත.

ඇ.) ණය පහසුකම් සමාලෝචනයේදී හෙළි වූයේ ණයගැතියන්ගේ ආදායම සහ ආපසු ගෙවීමේ හැකියාව සත්‍යාපනය කිරීමේ ක්‍රියා පටිපාටි අඛණ්ඩව ක්‍රියාත්මක කර නොමැති බවයි. අවස්ථා කිහිපයකදී, යල් පැන ගිය, අසම්පූර්ණ, අපැහැදිලි හෝ සම්බන්ධයක් නැති පුද්ගලයින්ගේ නම් යටතේ වන මූල්‍ය ප්‍රකාශන, වැටුප් පත්‍රිකා සහ බැංකු ප්‍රකාශන වැනි ආදායම් සත්‍යාපන ලේඛන ඉදිරිපත් කර ඇති බව සොයා ගන්නා ලදී. එපමණක් නොව, ඇතැම් අවස්ථාවලදී, ඉතිරි ප්‍රකාශිත ආදායම සනාථ කරන සාක්ෂි කිසිවක් නොමැතිව, ආදායම අර්ධ වශයෙන් සත්‍යාපනය කිරීම නිරූපණය විය. මූල්‍ය සමාගම් මගින් ණය ගැතියන්ගේ ණය ලැබීමට ඇති සුදුසුකම තක්සේරු කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ පාලන ස්ථාපනය කර පවත්වාගෙන යාම අවශ්‍ය වන ණය අවදානම් කළමනාකරණය පිළිබඳ 2024 අංක 02 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ව්‍යාපාර පනතේ නියමවලට අනුකූල නොවන බව මෙම අඩුපාඩු මගින් පෙන්වනු ලැබේ. විස්තර පහත දැක්වේ.

එකඟ වෙමි. සමාගම මගින් එහි සමස්ත ණය පාලනය සහ අවදානම් කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන 2025 මාර්තු 27 වන දින ණය අවදානම් කළමනාකරණ රාමුවක් සකස් කර විධිමත් ලෙස නිකුත් කර ඇත.

නව ණය කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර සෑම ණය අයදුම්පතක් සඳහාම අනිවාර්ය අනුකූලතා පරීක්ෂාවන් හඳුන්වා දී ඇත. මෙම ක්‍රියාවලිය මගින් පද්ධතියට ඇතුළත් කර ඇති දත්ත සත්‍යාපනය කර ඇති

ණය අවදානම් කළමනාකරණය පිළිබඳ 2024 අංක 02 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ව්‍යාපාර පනතේ උපදෙස්වලට පූර්ණ වශයෙන් අනුකූලවීම සහතික කිරීම සඳහා සමාගම විසින් පුළුල් ණය සත්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපනය කර බලාත්මක කළ යුතු බව නිර්දේශ කෙරේ.

| අංකය | පහසුකම් අංකය     | නිරීක්ෂණය  |   |
|------|------------------|--|---|
| 01   | MLLELE2400539000 | <p>මෙම පහසුකම නව පාරිභෝගිකයකුට ලබා දී ඇත. ලබා දී ඇති වැටුප් පත්‍රිකා පරිලෝකනගත කරන ලද පිටපත් වන නමුත්, පහසුකම ලබා දෙන අවස්ථාවේ ඒවා නවතම පිටපත් නොවූ අතර, පරිලෝකනගත කරන ලද ලේඛනවල අපැහැදිලිතාවය හේතුවෙන් සත්‍යාපනය කිරීම අසාර්ථක විය.</p> | <p>බවත්, සපයන ලද සහායක ලේඛන සාක්ෂිවලට අනුකූල වන බවත් සහතික කෙරේ.</p> <p>ඊට අමතරව, ණය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී හඳුනාගත් දෝෂ අනුපාත නිරීක්ෂණය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා සමාගම විසින් මධ්‍යම ලේඛන දෙපාර්තමේන්තුව හරහා අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කර ඇත. මෙම පාලනයන්හි කාර්යක්ෂමතාව</p> |
| 02   | JLLELE2500302600 | <p>හෙළිදරව් කරන ලද ආදායම සත්‍යාපනය කිරීමට පාරිභෝගිකයා විසින් ඉදිරිපත් කරන ලද ආදායම් සාක්ෂි ප්‍රමාණවත් නොවන අතර, ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සත්‍යාපනය කර නොමැත.</p>  | <p>තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, ණය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්ගේ ධාරිතාව සහ නිපුණතාවය ගොඩනැගීම සඳහා සමාගම විධිමත් පුහුණු සැසි පවත්වයි.</p>  |
| 03   | MLLELE2400526200 | <p>සේවලාභියාගේ නමින් ආදායම පිළිබඳ සාක්ෂි නොමැත. ලබා ගත හැකි තොරතුරු කලත්‍රයට අදාළ වූ නමුත් කලත්‍රය ඒකාබද්ධ සේවලාභියෙකු ලෙස හෝ ඇපකරුවෙකු ලෙස ඇතුළත් නොවේ.</p>   |   |
| 04   | MLLELE2400531500 | <p>නව ගනුදෙනුකරුවෙකි. සපයා ඇති ආදායම පිළිබඳ සාක්ෂි වත්මන් ආදායම</p>  |   |

සත්‍යාපනය කිරීම  
සඳහා අදාළ නොවේ.

05 DVLELE2300069700 මෙම පහසුකම නව ගනුදෙනුකරුවෙකුට ලබා දී ඇත. ආදායම් සනාථ කිරීමේ ලේඛන සපයා නොතිබුණි.

06 DVLELE2400083000 මෙම පහසුකම නව ගනුදෙනුකරුවෙකුට ලබා දී ඇත. ඔවුන්ගේ ව්‍යාපාර නාමය යටතේ ආදායම් සනාථ කිරීමේ ලේඛන සපයා නොමැති අතර ඉදිරිපත් කරන ලද ලේඛන වෙනත් ව්‍යාපාර නාමයකට අදාළ වේ.

07 JLLELE2500299300 පවතින ඒකාබද්ධ සේවලාභියකි. ප්‍රධාන සේවලාභියා සඳහා ආදායම් සාක්ෂි සපයා නොමැත. ඒකාබද්ධ සේවලාභියාට ඇගේ කලත්‍රයා සමඟ ඒකාබද්ධ ඉතිරිකිරීමේ ගිණුමක් ඇති අතර, එම ගිණුම් ප්‍රකාශනය පමණක් සාක්ෂි ලෙස සපයා ඇත.

08 MLLELE2400536900 මෙම පහසුකම නව ගනුදෙනුකරුවෙකුට ලබා දී ඇත. ඉතුරු කිරීමේ ගිණුම් ප්‍රකාශන ආකාරයෙන් ආදායම් සාක්ෂි සපයන ලදී. කෙසේ වුවද, සාමාන්‍ය තැන්පතු ප්‍රමාණය ප්‍රකාශිත මාසික ආදායමට සහාය නොදක්වයි.

එබැවින්, පවතින ලේඛන මත පදනම්ව ආපසු ගෙවීමේ හැකියාව සත්‍යාපනය කළ නොහැකිය.

09 NWLELE2400544200 මෙම පහසුකම නව ගනුදෙනුකරුවෙකුට ලබා දී ඇති අතර, සේවාලාභියාගේ නමින් ප්‍රමාණවත් ආදායම් සාක්ෂි ඉදිරිපත් කර නොමැත. ලබා දී ඇති ලේඛන සේවාලාභියාගේ පුත්‍රයාට අදාළ වේ.

10 GALELE2400854100 පවතින ගනුදෙනුකරුවකි. හෙළිදරව් කරන ලද තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා ආදායම් සනාථ කිරීමේ සුදුසු ලේඛන සපයා නොමැත.

**1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

| නීති, රීති රෙගුලාසි ආදියට යොමුව  | අනුකූල නොවීම  | කළමනාකරණයේ අදහස් දැක්වීම   | නිර්දේශය   |
|--|---|--|--|
| අ.) ශ්‍රී ලංකා මහ බැංකුවේ තිරසාර මූල්‍ය පිළිබඳ පෙර දැක් මෙහි (2019) දක්වා ඇති පරිදි, තිරසාර මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ | ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) තිරසාර මූල්‍ය පිළිබඳ පෙර දැක්මෙහි (2019) අවශ්‍යතාවට අනුව, විධිමත් ලෙස පිළිගත් තිරසාර මූල්‍ය ප්‍රතිපත්තියක් සමාගම සතුව නොමැති බව නිරීක්ෂණය විය. ඒ වෙනුවට, 2023/24 වාර්ෂික වාර්තාවෙන් හෙළිදරව් කර, සමාගමේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති, මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිසර, සමාජීය සහ පාලන (ESG) තිරසාර ප්‍රතිපත්තිය යටතේ සමාගම ක්‍රියාත්මක වේ. එමඟින් ස්වාධීන තිරසාර මූල්‍ය ප්‍රතිපත්තියක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අවශ්‍යතාවය පූර්ණ වශයෙන් ඉටු නොවන බව නිරීක්ෂණය විය. | බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා වන තිරසාර මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මාර්ගෝපදේශයට අනුකූලව, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) මගින් පුළුල් තිරසාර මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ඇති අතර, එය වර්තමානයේ අවසන් සමාලෝචනයට භාජනය වෙමින් | ශ්‍රී ලංකා මහ බැංකුවේ තිරසාර මූල්‍ය පිළිබඳ පෙර දැක්මට (2019) අනුකූලව, සමාගම විසින් විධිමත් තිරසාර මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව නිර්දේශ කෙරේ. |

පවතී. තවද, සමාගමේ තිරසාර මූල්‍ය මූලපිරීම් සඳහා උපායමාර්ගික අධීක්ෂණය සහ මහ පෙන්වීම සැපයීම සඳහා පීඑල්සී විසින් අධ්‍යක්ෂ මණ්ඩල සහ කළමනාකරණ මට්ටම් යන දෙකෙහිම කැපවූ පාලන ව්‍යුහයන් ස්ථාපනය කර ඇත. ආයතනය පුරා තිරසාර මූල්‍ය භාවිතයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සහතික කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ඉහත සඳහන් මාර්ගෝපදේශයේ 6 වන වගන්තියේ දක්වා ඇති ප්‍රධාන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පාලන ආයතනවල යොමු කිරීමේ අනුදේශ (TOR) සකස් කරනු ලබයි.

ආ.) 2022 අංක 03 දරන මූල්‍ය ව්‍යාපාර පනත

ඇතැම් තැන්පතු ගනුදෙනුකරුවන්ට බහුවිධ පාරිභෝගික හඳුනාගැනීමේ අංක ලබා දී ඇති බව නිරීක්ෂණය විය. 2022 අංක 03 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ අවශ්‍යතාවන්ට අනුව, සෑම පාරිභෝගිකයෙකුටම අනන්‍ය හඳුනාගැනීමේ අංකයක් ලබා දිය යුතුය. ඒ අනුව, පාරිභෝගික හැඳුනුම්පත්වල නිරවද්‍යතාවය සහ අනන්‍යතාවය සහතික කිරීම සහ ද්විකරණය වීම වැළැක්වීම සඳහා කළමනාකරණය විසින් ශක්තිමත් සමාලෝචන සහ පාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතුය. පාරිභෝගික දත්ත කළමනාකරණය පිළිබඳ පාලන ශක්තිමත් කිරීම මඟින් නියාමන අවශ්‍යතා සමඟ අනුකූලතාවය වැඩි දියුණු කරන අතර දත්ත අඛණ්ඩතාව ද වැඩි දියුණු කරයි.

CORE පද්ධතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, හඳුනාගත් ගැටළු නිවැරදි කරනු ලැබේ. CORE පද්ධතිය තුළ සේවාවලාභී කේත නිර්මාණය කිරීමේදී, ද්විකරණය වූ සේවාවලාභී කේත හඳුනා ගැනීම සඳහා පවතින පදනම සමඟ UIN එක පරීක්ෂා කරනු ලැබේ.

2022 අංක 03 දරන මූල්‍ය ව්‍යාපාර පනතට අනුකූලව සෑම ගනුදෙනුකරුවෙකුටම අනන්‍ය හඳුනාගැනීමේ අංකයක් ලබා දී ඇති බව සහතික කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් ශක්තිමත් සමාලෝචන සහ පාලන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතු බව නිර්දේශ කෙරේ.

ඇ.) ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) යටතේ 2005 අංක 01 දරන මූල්‍ය සමාගම් මාර්ගෝපදේශය

2025 මාර්තු 31 දිනට පද්ධතියේ පැවති පහසුකම් කිහිපයක කාලසීමාව අවසන් වී ඇති බව නිරීක්ෂණය වූ අතර, පූර්වයෙන් අදාළ වූ අනුපාතවලට අනුව පොළීය රැස් වේ. තවද, තැන්පතු කීපයක් 2005 අංක 01 දරන මූල්‍ය සමාගම් නියම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියම කරන ලද උපරිම ස්ථාවර තැන්පතු කාලසීමාව වන මාස 60 ඉක්මවා ඇති බව සොයා ගන්නා ලදී. විස්තර පහත දැක්වේ.

| පහසුකම් අංකය        | ප්‍රාග්ධන ශේෂය | උපරිත පොළීය |
|---------------------|----------------|-------------|
| CPDFDFD 1204909 601 | 3,930,067      | 8,215,524   |
| HCFDFD 200034 2400  | 115,000        | 51,164      |
| HOFDFD 190128 1303  | 105,518        | 77,675      |

**CPDFDFD1204909**

**601** - ශාඛාවේ අදහස් දැක්වීමට අනුව, රත්මලානේ පදිංචිව සිටියදී සහ කොල්ලුපිටිය ශාඛාව හරහා ගනුදෙනු සිදු කරන අතරතුර ගනුදෙනුකරු මීට පෙර හමුවී ඇත. ඒ වන විට ඔහු කාරණය සමථයකට පත් කිරීමට එකඟ වී ඇති නමුත් එතැන් සිට ශාඛාවට පැමිණීමට අපොහොසත් වී ඇත. මුල් සහතිකය අපගේ භාරයේ පවතී. දැනට, පාරිභෝගිකයා යාපනයේ පදිංචිව සිටින අතර තැන්පතුව වසා දැමීම සඳහා ශාඛාවට පැමිණීම ප්‍රතික්ෂේප කරයි.

කාලසීමාව අවසන් වූ පහසුකම් සඳහා පොළීය අඛණ්ඩව එකතු නොවන බව සහතික කිරීම සඳහා කළමනාකරණය පද්ධතිය සමාලෝචනය කර යාවත්කාලීන කළ යුතු බව නිර්දේශ කෙරේ. ඊට අමතරව, 2005 අංක 01 දරන මූල්‍ය සමාගම් මාර්ගෝපදේශය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියම කර ඇති මාස 60 සීමාව ඉක්මවන තැන්පතු ස්ථානගත කිරීම හෝ අලුත් කිරීම වැළැක්වීම සඳහා සුදුසු පාලන ක්‍රියාත්මක කළ යුතුය.

**HCFDFD2000342**

**400** - ශාඛාවේ අදහස් දැක්වීමට අනුව, දී ඇති ලිපිනයට සංචාරය කරන ලදී. පදිංචිකරුවන්ට අනුව, සඳහන් කරන ලද පාරිභෝගිකයා සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර, එවැනි පුද්ගලයෙකු එම ලිපිනයේ කිසිදා පදිංචිව සිට නොමැත.

**HOFDFD190128**

**1303** - මෙම අවස්ථාවේදී, පාරිභෝගිකයාව දැනට සම්බන්ධ කර ගත නොහැක. සුදුසු නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි සම්බන්ධතා ඇති කර ගනිමින්

ඇ.) සමාගමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම

ඇපයට තැබූ රන් භාණ්ඩවල වටිනාකමට වඩා සැලකිය යුතු ලෙස අඩු මුදලකට ඇතැම් රන් ණය පහසුකම් අනුමත කර ඇති බව නිරීක්ෂණය විය. මෙම ක්‍රියාව ණයක් ලෙස ලබා දිය යුතු රත්‍රන් වටිනාකමෙන් සියයට 10 ක අවම ණය-වටිනාකම් අනුපාතයක් නියම කළ යුතු සමාගමේ ප්‍රතිපත්තිය සෘජුවම උල්ලංඝනය කිරීමකි. ඊට අමතරව, සමාගම රත්‍රන්වල සම්පූර්ණ වටිනාකම මත පදනම්ව රක්ෂණ වියදම් දරන අතර, එය සාධාරණ ප්‍රතිලාභ ලබා නොදී මූල්‍ය භාරයට එකතු වේ. විස්තර පහත දැක්වේ.

| පහසුකම් අංකය       | ප්‍රදාන මුදල | රන් වටිනාකම | % ලෙස |
|--------------------|--------------|-------------|-------|
| TGGNG L220008 5900 | 3,000        | 1,712,321   | 0.2%  |
| TSGNG L240005 6700 | 4,000        | 642,913     | 0.6%  |
| NAGNG L240121 3800 | 3,000        | 466,971     | 0.6%  |

සිටිමු.

අප පාරිභෝගිකයාට අත්තිකාරම් ණය ලබා දීමේ දී පද්ධතිය සත්‍යාපනය කර ඇත. අවම ණය මුදල, සුදුසුකම් ලබන ණය මුදලේ 10%කට සමාන හෝ එයට වඩා වැඩි විය යුතු බව කොන්ත්‍රාත්තුව අනුව නියම කර ඇත.

විසින් ස්ථාපනය කළ ණය-වටිනාකම් අනුපාත ප්‍රතිපත්තියට දැඩි ලෙස අනුගත වීම සහතික කිරීම සඳහා කළමනාකරණය විසින් රන් ණය පහසුකම් අනුමත කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව නිර්දේශ කරනු ලැබේ. වැඩිදියුණු කළ අනුමත කිරීමේ පාලන ක්‍රියාත්මක කිරීම සහ අනුකූලතාව සත්‍යාපනය කිරීම සඳහා ණය ගිවිසුම්වල කාලානුරූප විගණන පැවැත්වීම මෙයට ඇතුළත් විය යුතුය.

1.7 තොරතුරු තාක්ෂණ පොදු පාලන

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ අදහස් දැක්වීම

නිර්දේශය

අ.) 2025 මාර්තු 31 දින විගණන සමාලෝචනය සිදු කරන ලද අවස්ථාවේ දී, ඉල්ලා අස්වූ සේවකයින්ගේ පරිශීලක ගිණුම In Bank පද්ධතිය තුළ කාලෝචිත පදනමක් මත අක්‍රිය කර නොමැති බව නිරීක්ෂණය විය.

ඉල්ලා අස්වූ සේවකයින්ගේ පරිශීලක ගිණුම් කාලෝචිත ලෙස අක්‍රිය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියා පටිපාටි ගෙන නොමැති වීම හේතුවෙන් ව්‍යාපාරික ගනුදෙනු සඳහා වගකීම් පැවරීමේදී සැලකිය යුතු ගැටළු ඇති කළ හැකිය.

ප්‍රවේශ ඒකකයට පරිශීලක ඉවත් කිරීමේ උපදෙස් කාලෝචිත ආකාරයකින් ලබා දීමේ වැදගත්කම අපි සාකච්ඡා කළෙමු. ප්‍රවේශය අවලංගු කිරීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා එවැනි උපදෙස් වහාම සන්නිවේදනය කරන බව සහතික කරන ලෙස පීඑල්සී හි ELC නිලධාරියාට උපදෙස් දී ඇත. කෙසේ වුවද, ඉල්ලා අස්වීමේ දැන්වීම ලැබුණු පසු ප්‍රවේශ ඒකකය මගින් පරිශීලකයා අක්‍රිය කර ඇත.

In Bank පද්ධතිය තුළ ඉල්ලා අස්වූ සේවකයින් සඳහා පරිශීලක ගිණුම් කාලෝචිත ලෙස අක්‍රිය කිරීම සහතික කිරීම සඳහා කළමනාකරණය විසින් විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ යුතු බව නිර්දේශ කෙරේ.

ආ.) සමාගම එහි ICT ප්‍රතිපත්තිය තුළ "අනතුරට භාජනය වීමේ හැකියාව සුපිරික්සීම" සඳහා අංශයක් අරඹ දක්වා ඇති බව නිරීක්ෂණය විය. කෙසේ වුවද, අනතුරට භාජනය වීමේ හැකියාව සුපිරික්සීමේ ක්‍රියාකාරකම් වර්තමානයේ සිදු කරනු ලබන්නේ ද්වි-වාර්ෂික පදනමක් මත පමණි. මෙම වාර ගණන සිදුවිය හැකි ආරක්ෂක දුර්වලතා කාලෝචිත ලෙස හඳුනා ගැනීම සහ ප්‍රතිකර්ම කිරීම සහතික කිරීම සඳහා නිරන්තරයෙන් හෝ අඛණ්ඩව පරිලෝකනය කිරීම අනිවාර්ය වන ICT ප්‍රතිපත්ති අවශ්‍යතාවලට අනුකූල නොවේ.

සංශෝධන සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටීමු.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තියේ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි කළමනාකාරිත්වය විසින් අනතුරට භාජනය වීමේ හැකියාව පරිලෝකනය කිරීමේ වාර ගණන වැඩි කළ යුතු බව නිර්දේශ කෙරේ. නිරන්තරයෙන් හෝ අඛණ්ඩව පරිලෝකන සිදු කිරීම මඟින් ආරක්ෂක දුර්වලතා කාලෝචිත ලෙස හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සහතික කිරීමට උපකාරී වන අතර එමඟින් සමාගමේ සමස්ත සයිබර් ආරක්ෂණ තත්ත්වය ශක්තිමත් වේ.

ඇ.) දත්ත තත්‍ය කාලීනව අධීක්ෂණය කිරීම සඳහා සමාගම විසින් වර්තමානයේ දත්ත නැතිවීම වැළැක්වීමේ (DLP) විසඳුමක් භාවිතා නොකරන බව නිරීක්ෂණය විය. එවැනි ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් නොමැතිකම මඟින් ජාලය තුළ සහ ඉන් පිටත දත්ත සම්ප්‍රේෂණය ඵලදායී ලෙස පාලනය කිරීමට සහ රහස්‍ය තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීම වැළැක්වීමට සමාගමට ඇති හැකියාව සීමා කරයි.

පුළුල් DLP විසඳුමක් ක්‍රියාත්මක කරනු ලැබේ.

තත්‍යකාලීන දත්ත සම්ප්‍රේෂණ අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සඳහා කළමනාකරණය විසින් දත්ත නැතිවීම වැළැක්වීමේ (DLP) විසඳුමක් ක්‍රියාත්මක කළ යුතු බව නිර්දේශ කෙරේ. රහස්‍ය තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීම වැළැක්වීමට සහ සමාගමේ දත්තවල සමස්ත ආරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙය උපකාරී වේ.

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵලය**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 5,788,336,000 ක බදු පෙර ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ එයට අනුරූප බදු පෙර ලාභය රු. 5,375,932,000 ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු. 412,404,000 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනය සඳහා හේතු වූයේ මූලික වශයෙන් ඉහළ ශුද්ධ පොළී ආදායම මඟින් මෙහෙයවනු ලබන ශුද්ධ මෙහෙයුම් ආදායමේ සැලකිය යුතු වර්ධනයකි.

**2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය**

ඉකුත් වර්ෂ හතර (04) හා සැසඳීමේ දී, සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශත විශ්ලේෂණය පහත දක්වා ඇත.

| වර්ෂය                  | 2024/2025   | 2023/2024   | 2022/2023   | 2021/2022   | 2020/2021   |
|------------------------|-------------|-------------|-------------|-------------|-------------|
|                        | රු. '000    |
| <b>සමාගම</b>           |             |             |             |             |             |
| පොළී ආදායම             | 26,088,017  | 28,853,306  | 30,196,588  | 23,881,526  | 24,983,445  |
| විචලනය                 | (2,765,289) | (1,343,282) | 6,315,062   | (1,101,919) | (6,475,663) |
| වැඩිවීම/ (අඩුවීම) %    | -9.58%      | -4.45%      | 26.44%      | -4.41%      | -20.58%     |
| ගාස්තු සහ කොමිස් ආදායම | 1,756,723   | 1,544,820   | 1,265,287   | 1,876,524   | 1,818,675   |
| විචලනය                 | 211,903     | 279,533     | (611,237)   | 57,849      | 124,661     |
| වැඩිවීම/ (අඩුවීම) %    | 13.72%      | 22.09%      | -32.57%     | 3.18%       | 7.36%       |
| පොලී වියදම             | 12,016,685  | 17,200,885  | 18,206,943  | 10,832,186  | 13,064,310  |
| විචලනය                 | (5,184,200) | (1,006,058) | 7,374,757   | (2,232,124) | (2,722,276) |
| වැඩිවීම/ (අඩුවීම) %    | -30.14%     | -5.53%      | 68.08%      | -17.09%     | -17.24%     |
| හානිකරණ ගාස්තු         | (403,301)   | (1,155,776) | 568,485     | 655,425     | 1,043,837   |
| විචලනය                 | 752,475     | (1,724,261) | (86,940)    | (388,412)   | (3,602,846) |
| වැඩිවීම/ (අඩුවීම) %    | -65.11%     | -303.31%    | -13.26%     | -37.21%     | -77.54%     |
| පුද්ගලික වියදම්        | 4,864,568   | 4,248,112   | 4,488,546   | 4,002,414   | 3,465,373   |
| විචලනය                 | 616,456     | (240,434)   | 486,132     | 537,041     | (236,012)   |
| වැඩිවීම/ (අඩුවීම) %    | 14.51%      | -5.36%      | 12.15%      | 15.50%      | -6.38%      |
| ආදායම් බදු වියදම       | 2,184,959   | 1,835,435   | 1,324,118   | 1,991,084   | 1,839,568   |
| විචලනය                 | 349,524     | 511,317     | (666,966)   | 151,516     | 230,251     |
| වැඩිවීම/ (අඩුවීම) %    | 19.04%      | 38.62%      | -33.50%     | 8.24%       | 14.31%      |
| වර්ෂය සඳහා ශුද්ධ ලාභය  | 3,603,377   | 3,540,497   | 3,017,638   | 4,659,009   | 4,033,020   |
| විචලනය                 | 62,880      | 522,859     | (1,641,371) | 625,989     | 1,090,512   |
| වැඩිවීම/ (අඩුවීම) %    | 1.78%       | 17.33%      | -35.23%     | 15.52%      | 37.06%      |
| බදු පෙර ලාභය           | 5,788,336   | 5,375,932   | 4,341,756   | 6,650,093   | 5,872,588   |
| විචලනය                 | 412,404     | 1,034,176   | (2,308,337) | 777,505     | 1,320,763   |
| වැඩිවීම/ (අඩුවීම) %    | 7.67%       | 23.82%      | -34.71%     | 13.24%      | 29.02%      |

### 2.3 අනුපාත විශ්ලේෂණය

2.3.1 ප්‍රවර්තන වර්ෂය සහ ඉකුත් වර්ෂ හතර සඳහා ගණනය කරන ලද සමාගමේ ප්‍රධාන අනුපාත පහත දැක්වේ.

| සමාගමේ සුවිශේෂී අනුපාත                         | 2024/25 | 2023/24 | 2022/23 | 2021/22 | 2020/21 |
|--|---------|---------|---------|---------|---------|
| <b>කාර්යසාධන අනුපාත</b>                        |         |         |         |         |         |
| වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය (%)                | 3.27    | 3.25    | 2.47    | 3.85    | 3.49    |
| හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය (%)               | 8.56    | 8.68    | 7.68    | 12.74   | 12.49   |
| යෙදූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය (%)       | 10.6    | 14.21   | 13.41   | 10.68   | 11.86   |
| ශුද්ධ පොළී ආන්තිකය (%)                         | 8.64    | 7.69    | 7.35    | 8.10    | 7.58    |
| ශුද්ධ ලාභ ආන්තිකය (%)                          | 12.7    | 11.4    | 9.4     | 17.40   | 14.9    |
| <b>ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත</b>         |         |         |         |         |         |
| ස්ථර 1 ප්‍රාග්ධන / මූලික ප්‍රාග්ධන අනුපාතය (%) | 22.94   | 30      | 25.76   | 18.77   | 17.72   |
| මුළු ප්‍රාග්ධන අනුපාතය (%)                     | 22.68   | 29.7    | 26.61   | 19.68   | 18.58   |
| ණය ස්කන්ධ අනුපාතය (කාල) (තැන්පතු හැර)          | 0.39    | 0.32    | 0.61    | 0.75    | 0.59    |

**කාර්යක්ෂමතා අනුපාත**

|                              |       |       |       |       |       |
|------------------------------|-------|-------|-------|-------|-------|
| සේවක රඳවා ගැනීමේ අනුපාතය (%) | 83.6  | 79.74 | 89.22 | 90.16 | 93.8  |
| පිරිවැය ආදායම් අනුපාතය (%)   | 54.96 | 55.61 | 52.64 | 43.74 | 42.03 |

2.3.2 මුළු වත්කම්, තැන්පතු, ණය සහ අත්තිකාරම්වලට අනුව සමාගමේ වෙළඳපල කොටස සහ පසුගිය මූල්‍ය වර්ෂ පහ තුළ කොටසක වෙළඳපල මිල පහත දැක්වේ.

| වර්ෂය   | වෙළඳපල කොටස |                      |                 |                  |
|---------|-------------|----------------------|-----------------|------------------|
|         | තැන්පතු (%) | ණය සහ අත්තිකාරම් (%) | මුළු වත්කම් (%) | කොටසක වෙළඳපල මිල |
|         |             |                      |                 | රු. (අවසාන මිල)  |
| 2024/25 | 11.11       | 10.02                | 9.31            | 17.90            |
| 2023/24 | 9.83        | 8.54                 | 9.08            | 11.00            |
| 2022/23 | 11.11       | 9.85                 | 10.46           | 7.90             |
| 2021/22 | 12.89       | 12.47                | 11.37           | 8.10             |
| 2020/21 | 13.39       | 13.33                | 11.82           | 11.80            |

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා**

| විගණන නිරීක්ෂණය  | කළමනාකරණයේ අදහස් දැක්වීම   | නිර්දේශය   |
|--|--|--|
| <p>අ.සමාගමේ ලියා හැරීමේ ලේඛනයට අනුව, මුළු ලියා හැරීමේ මුදල රු. 2,505,727,445ක් විය. ගනුදෙනුකරුවන් සොයා ගැනීමට නොහැකි වීම, විදේශගත වීම හෝ අතුරුදහන් වීම හේතුවෙන් මෙම මුදලින් රු. 788,380,012 (31.46%) ක් ලියා හරින ලදී. මෙමගින්, ප්‍රමාණවත් ණය ගැණුම්කරුවන් සත්‍යාපනයක් නොමැතිකම සහ ප්‍රමාණවත් ආරක්ෂක පියවර නොගැනීම හේතුවෙන් පැන නගින ණය අවදානමට නිරාවරණය වීමේ ඉහළ මට්ටමක් පෙන්නුම් කරයි.</p> | <p>එකඟ වෙමි. ණය ක්‍රියා පටිපාටි අත්පොතට අනුකූලව, ණය ඇගයීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, සියලුම නව ගනුදෙනුකරුවන් සඳහා නිවාස පරීක්ෂාවක් පැවැත්වීමට සමාගම මගින් අනිවාර්ය කර ඇත. තවද, 2025 සැප්තැම්බර් 22 දින සිට බලපැවැත්වෙන පරිදි, සමාගම විසින් අතිරේක පාලන පියවරක් ලෙස පාරිභෝගිකයාගේ නිවසට යන මාර්ගය දැක්වෙන Google Maps සබැඳියක් ග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාව හඳුන්වා දී ඇත. මෙම වැඩිදියුණු කිරීම මගින් සත්‍යාපන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ පාරිභෝගික ස්ථාන විස්තරවල නිරවද්‍යතාවය සහ සත්‍යතාව සහතික කිරීම අරමුණු කරයි. මෙම අවශ්‍යතාවයට ව්‍යතිරේකයක් වශයෙන්, එනම්, Google Maps සබැඳිය ග්‍රහණය කර නොගෙන පදිංචිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුමැතිය ලබා ගත යුතුය. මෙමගින් අපගමන සුදුසු පරිදි සමාලෝචනය කරනු ලබන බව සහ ඉහළ මට්ටමේ පාලන මට්ටමකින් අවසර ලබා දී ඇති බව සහතික කෙරේ.</p> | <p>ඉහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන්ට නිරාවරණය වීම අවම කිරීම සඳහා සමාගම මගින් සමාගමේ ණය ගැණුම්කරුවන් සත්‍යාපනය සහ ණය තක්සේරු කිරීමේ ක්‍රියා පටිපාටි ශක්තිමත් කළ යුතු බව නිර්දේශ කෙරේ. මෙයට වැඩිදියුණු කළ නිසි සම්ප්‍රජානනාව, ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය සහ ස්ථානය සත්‍යාපනය කිරීම සහ ණය ගැණුම්කරුවන්ගේ පැතිකඩ කලින් කල සමාලෝචනය කිරීම ඇතුළත් විය යුතුය.</p> |

3.2 වාහන පද්ධති කළමනාකරණය

| විගණන නිරීක්ෂණය  | කළමනාකරණයේ අදහස් දැක්වීම   | නිර්දේශය  |
|--|--|---|
| <p>අ. 2025 ජනවාරි 31 දිනට සමාගම යටතේ ලියාපදිංචි කර ඇති වාහන පිළිබඳව විගණන පරීක්ෂණයක් සිදු කරන ලදී. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) වාර්තාවලට අනුව, සමාගම නමින් වාහන 360 ක් ලියාපදිංචි කර තිබුණද, සමාගමේ අභ්‍යන්තර වාර්තාවලට අනුව, සමාගම සතුව වාහන 66 ක් පමණක් තිබුණි. තවදුරටත් පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ 2004 සහ 2022 වර්ෂ තුළ වාහන 57 ක් අපහරණය කරන ලද බවත්, වාහන 213 ක් නැවත අත්පත් කර ගත් බවත්, 2009 අංක 8 දරන මෝටර් රථ ප්‍රවාහන (සංශෝධන) පනතේ 13(9) වගන්තිය යටතේ අවශ්‍ය වන පරිදි, අදාළ ගැණුම්කරුවන්ට අයිතිය පැවරීමකින් හෝ ලියාපදිංචි කිරීම් අවලංගු කිරීමකින් තොරව, ලියා හරින ලද හෝ කල්බදු/ණය පහසුකම් යටතේ නිරවුල් කරන ලද වාහන කිහිපයක් සමාගමේ ලියාපදිංචිය යටතේ අඛණ්ඩව පැවතුනි. එපමණක් නොව, භාවිතයට ගත නොහැකි වුවද, ඇපයට තැබූ, අනුබද්ධිත ආයතනවලට මාරු කරන ලද හෝ පූර්ණ භාතියට පත් වූ ඇතැම් වාහන සමාගම යටතේ තවමත් ලියාපදිංචි කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, වාහන 294 ක් භෞතිකව සොයා ගැනීමට නොහැකි වුවද සමාගමේ නම යටතේ ලියාපදිංචි කර ඇත. මෙම තත්ත්වය මත, වාහන ලියාපදිංචිය පිළිබඳ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවලට අනුකූල නොවීම සහ වත්කම් හිමිකාරීත්වය පිළිබඳ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් පැන නගින නෛතික, මූල්‍ය සහ කීර්තිනාම අවදානම්වලට පීළස්වී නිරාවරණය වේ.</p> | <p>සමාගම විසින් පවත්වා ගන්නා ලද වාහන හිමිකාරීත්වය සහ ලියාපදිංචි කිරීමේ වාර්තා සම්බන්ධයෙන් කරන ලද විගණන නිරීක්ෂණ කළමනාකරණය පිළිගනී. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) වාර්තා සහ සමාගමේ අභ්‍යන්තර වාර්තා අතර ඇති විෂමතා ප්‍රධාන වශයෙන්, අපහරණය කරන ලද, ලියා හරින ලද හෝ කල්බදු /ණය පහසුකම් යටතේ නිරවුල් කරන ලද නමුත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) දත්ත සමුදායේ නීත්‍යානුකූලව පවරන ලද හෝ අවලංගු නොකළ වාහන සඳහා අදාළ වේ. මෙම වාර්තා සැසඳීම සඳහා සමාගම දැනටමත් පුළුල් සමාලෝචනයක් ආරම්භ කර ඇති අතර, ගැණුම්කරුවන්ට හිමිකාරීත්වය පැවරීමට පහසුකම් සැලසීම, අපහරණය කරන ලද / ලියා හරින ලද වාහන සඳහා ලියාපදිංචි කිරීම් අවලංගු කිරීම සහ නැවත හිමිකාරීත්වය ලබා ගත් වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) වාර්තා යාවත්කාලීන කිරීම ඇතුළු නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. තවද, දිගු කලක් මුළුල්ලේ සිදුකළ යුතුව පැවති හිමිකාරීත්වය පැවරීම්, විශේෂයෙන් පැරණි අපහරණය කිරීම් සහ පූර්ණ භාතී ලෙස ප්‍රකාශයට පත් කරන ලද වාහන සම්බන්ධ නිෂ්කාශන කටයුතු කඩිනම් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) සමඟ අවශ්‍ය සාකච්ඡා පවත්වනු ලැබේ. අනාගත ගනුදෙනුවලදී මෝටර් රථ ප්‍රවාහන පනතට අනුකූල වීම සහතික කිරීම සඳහා අභ්‍යන්තර පාලන ශක්තිමත් කරන අතරම, විභව නෛතික සහ කීර්තිනාම අවදානම් අවම කිරීම සඳහා මෙම කරුණු කඩිනමින් විසඳීමට ප්‍රමුඛතාවය ලබා දෙන බවට කළමනාකරණය සහතික කරයි.</p> | <p>අපහරණය කළ, ඇපයට තැබූ හෝ වෙනත් ආකාරයකින් ලබා ගත නොහැකි වාහන කාලෝචිත ලෙස පැවරීම් හෝ ලියාපදිංචි කිරීම් අවලංගු කිරීම සහතික කරමින්, සමාගමේ ලියාපදිංචි කර ඇති සියලුම වාහනවල අභ්‍යන්තර වාර්තා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) දත්ත සමඟ සවිස්තරාත්මක සැසඳීමක් සිදු කළ යුතු බව කළමනාකාරීත්වයට නිර්දේශ කෙරේ. වාහන හිමිකාරීත්වය සහ ලියාපදිංචිය පිළිබඳ පාලන ශක්තිමත් කිරීම මඟින් නෛතික, මූල්‍ය සහ කීර්තිනාම අවදානම් අවම කරනු ඇත.</p> |